



සමාජ සංඛ්‍යානය (Social Statistics) (SOST)

ගාස්තුවේදී සාමාන්‍ය උපාධි (බාහිර)
පාධීමාලාව

විෂය නිර්දේශය

දුරක්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය
කැලමිය විශ්වවිද්‍යාලය
කැලමිය

නව විෂය නිර්දේශය

ප්‍රථම මූද්‍රණය - 2022

මෙම විෂය නිර්දේශයන්හි අන්තර්ගත කරුණු ඇදාළ අධ්‍යායන
අංශයන්ට හිමි වන අතර මෙහි ප්‍රකාශන අයිතිය දුරස්ථ්‍රී හා
අඛණ්ඩ අධ්‍යාපන කේත්දුය සතු වේ.

දුරස්ථ්‍රී හා අඛණ්ඩ අධ්‍යාපන කේත්දුයන් ලිඛිත අවසරයකින්
තොරව මෙහි සඳහන් කරුණු උපාධි දක්වීම මූද්‍රණය කිරීම
සපුරා තහනම් වේ.

ප්‍රකාශනය :

දුරස්ථ්‍රී සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දුය

කැලණීය තිශ්වරීද්‍යාලය

කැලණීය

සමාජ සංඛ්‍යානය

ස්තරය	සමාජීකය	පාධමාලා කේතය	පාධමාලා එකකයේ නම	අතිවාර්ය / වෙශ්‍යාලික	අධ්‍යයන සමාගම
01	I සහ II	SOST 18214	මූලික ගණනය	අතිවාර්ය	4
		SOST 18224	මූලික සංඛ්‍යානය	අතිවාර්ය	4
02	III සහ IV	SOST 28214	සම්භාවිත ව්‍යාප්ති හා නියුතුම් කුම	අතිවාර්ය	4
		SOST 28224	සංඛ්‍යාන අනුම්තිය සහ අපරාමිතික දිල්ප කුම	අතිවාර්ය	4
03	V සහ VI	SOST 38214	සහසම්බන්ධතාව හා ප්‍රතිපායනය	අතිවාර්ය	4
		SOST 38224	සංකාර්ය පර්යේෂණ	අතිවාර්ය	4

ප්‍රමා වසර

SOST 18214
SOST 18224

පාධමාලා කේතය	:- SOST 18214
වර්ගය	:- හර
මාත්‍යකාව	:- මූලික ගණකය
ඉගෙනුම් පළ	:-
<ul style="list-style-type: none"> දෙන ලද සංඛ්‍යාත්මක හෝ වීර්ය ප්‍රකාශනයන්ට අදාළ ගණනය කිරීම් හඳුනාගැනීම දෙන ලද රේඛිය හෝ අරේඛිය සම්කරණයන්ට අදාළ අගයන් ප්‍රස්ථාර මගින් ලබා ගැනීම හා අදාළ සම්කරණ විසඳීම දෙන ලද ශ්‍රිතයක වුළුත්පන්නය ලබා ගැනීම සහ ත්‍යාස සහ නිශ්චායක හාවිතයෙන් ගණන ගැටලු විසඳීම 	

ପାଦିମାଳା ଅନ୍ତର୍ଗତିକ୍ୟ

විජේය ප්‍රකාශන

- විෂ ගණීතය, විවලය, සංඛ්‍යාත්මක ප්‍රකාශන සහ විෂ්‍ය ප්‍රකාශන අර්ථ දැක්වීම
 - නිවැරදි පියවරයන්ට අනුව විෂ්‍ය ප්‍රකාශන සූල් කිරීම
 - විෂ්‍ය ප්‍රකාශන අර්ථ දැක්වීම (එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම අනුව)
 - විෂ්‍ය ප්‍රකාශන සෑම ක්‍රියාත්මක සහ භාගවලට පරිවර්තනය කිරීම

දැරුණක සහ ලසු ගණක

- දැරුණක පැහැදිලි කිරීම
- දැරුණක නීති සහ ඒවායේ භාවිතයන් හඳුනාගැනීම
- ලසු ගණක පිළිබඳ පැහැදිලි කිරීම සහ ලසු ගණක නීති හඳුනාගැනීම

ශ්‍රී ත සහ ප්‍රස්ථාර

- ප්‍රස්ථාරයක බැවුම සහ අන්තං්ජ්‍ය සහ ප්‍රස්ථාරය හඳුනාගැනීම
- ප්‍රස්ථාර භාවිතයෙන් සහ සම්කරණ භාවිතයෙන් ග්‍රිතයක තීරපෙක්ෂ උපරිම/අවම අගයන් සෙවීම
- දෙන ලද සරල රේඛිය සම්කරණ සඳහා X හා Y අන්තං්ජ්‍ය හා බැවුම සෙවීම සහ අර්ථ දැක්වීම

සම්කරණ විසඳීම

- දෙන ලද විවෘතය සඳහා අදාළ සූත්‍ර සහ සරල රේඛිය සම්කරණ හඳුනාගැනීම හා විසඳීම
- වර්ගජ සූත්‍ර සහ සාධක භාවිතයෙන් වර්ගජ සම්කරණ හඳුනාගැනීම හා විසඳීම
- සමගාමී සම්කරණ හඳුනාගැනීම සහ ඒවා වීජ්‍ය සහ ප්‍රස්ථාරික කුම මගින් විසඳීම

මූලික කළනය

- ශ්‍රී තයේ ප්‍රස්ථාරයක ස්ථාපිත රේඛාවට අනුව ව්‍යුත්පන්නය හඳුනාගැනීම
- සීමා නීති යටතේ ශ්‍රී තයෙක සීමාව සෙවීම (සීමාව ලෙස ලක්ෂ්‍යයක ව්‍යුත්පන්නය)
- සීමාවන් භාවිතයෙන් ශ්‍රී තයෙක ව්‍යුත්පන්නය අර්ථකථනය කිරීම
- අවකලනයේ මූලික නීති හඳුනාගැනීම සහ එම නීති ගුණතයේ සහ ලබාධියේ අවකලනය සඳහා භාවිත කිරීම

දෙදික සහ ත්‍යාස

- දෙදික සහ ත්‍යාසවල පාරිභාෂික වචන විස්තර කිරීම
- දෙදික එකතු කිරීම, අඩු කිරීම සහ ගුණ කිරීමට අදාළ දෙදිකවල ගුණෝත්තර සහ විෂය ලක්ෂණ විස්තර කිරීම
- අර්ථකතාවන සහ නිශ්චායකයේ ගුණාග භාවිතයෙන් සමවතුරසු ත්‍යාසවල නිශ්චායකය සෙවීම (2x2) හා හදුනාගැනීම
- අර්ථකතාවන සහ ප්‍රතිලේඛනයේ ලක්ෂණ භාවිතයෙන් සමවතුරසු ත්‍යාසවල ප්‍රතිලේඛනය සෙවීම හා හදුනාගැනීම
- ත්‍යාසයක පෙරලුම හදුනාගැනීම සහ ත්‍යාස භාවිතයෙන් සමගාමී සම්කරණ විසඳීම (2x2)

ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රමවේදය :-

දේශන, මාරුගත දේශන, එල්.එම්.එස්. (LMS), සාකච්ඡා, ඉදිරිපත් කිරීම්, නිබන්ධන සහ පැවරුම් යනාදී විෂය ඉගැන්වීම් ක්‍රමවේද ප්‍රයෝගනයට ගනියි.

අභ්‍යන්තර ක්‍රමය

:-

අධ්‍යයන වර්ෂය අවසානයේ ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 100% හෝ අධ්‍යයන වර්ෂය අවසානයේ දී ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 80% ක් සහ පැවරුම් සඳහා ලකුණු 20% ක් හිමි වේ.

නිරදේශිත කියවීම්

:-

- Sancheti, D. C. & Kapoor, V. K. (2009). *Business Mathematics*. Sultan Chand and Sons: New Delhi.
- Bradely, T. & Patlon, P. (1998). *Essential Mathematics for Economics and Business*. Jhone Wiley publication: New York.
- Freund, J. (2001). *Mathematics for Statistics*. Prentice Hall of India.

පාධමාලා කේතය	:- SOST 18224
වර්ගය	:- හර
මාතාකාව	:- මූලික සංඛ්‍යානය
ඉගෙනුම් පල	:-
<ul style="list-style-type: none">• දත්ත වර්ග, මිනුම් පරිමාණ සහ සංඛ්‍යානයේ මූලික සංකල්ප හඳුනාගැනීම• පර්යේෂණයක ස්ථිය පිළිවෙළ විස්තර කිරීම සහ දෙන ලද අවස්ථාවක් සඳහා දත්ත එක් රස් කිරීමේ ක්‍රම තොරාගැනීම• කේත්දික ප්‍රවණතා මිනුම්, අපකිරණ මිනුම්, කුටිකතා මිනුම් සහ වත්මිම මිනුම් ගණනය කිරීම සහ අර්ථකථනය කිරීම	

පාධමාලා අන්තර්ගතය	:-
-------------------	----

හැඳින්වීම	
• සංඛ්‍යානයේ අර්ථය, වැදගත්කම සහ විෂයපථය විස්තර කිරීම	
• සංඛ්‍යානයේ ස්වභාවය නිදිසුන් සමග හඳුනාගැනීම	
• විස්තරාත්මක සංඛ්‍යානය සහ අනුම්තික සංඛ්‍යානය අර්ථකථනය කිරීම	

සංගහනය හා නියැදිය

• සංගහනය, සංගණනය, පරිමිත හා අපරිමිත සංගහන, නියැදිය යන්න නිරවචනය කිරීම
• සසම්භාවී නියැදියක් තෝරීමේ ක්‍රමවේදය විස්තර කිරීම
• සංඛ්‍යාති හා පරාමිති අතර වෙනස හඳුනාගැනීම

දත්ත වර්ගීකරණය

• දත්ත වර්ගීකරණ වර්ග හඳුනාගැනීම, ප්‍රාථමික හා ද්විතීයික දත්ත, අභ්‍යන්තර හා බාහිර දත්ත, ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත, සන්තතික හා විවික්ත දත්ත

මිනුම් පරිමාණ

- නාම පරිමාණ, ක්‍රමාක පරිමාණ, ප්‍රාත්තර පරිමාණ, අනුපාත පරිමාණ හඳුනාගැනීම

පරශේෂණ හා පරික්ෂණ

- පරශේෂණයක සහ පරික්ෂණයක වෙනස හඳුනාගැනීම
- පරශේෂණයක් සංවිධානය කිරීමේ පියවර හඳුනාගැනීම

දත්ත රස් කිරීමේ ක්‍රමවේද

- ප්‍රාථමික දත්ත සහ ද්විතීයික දත්ත හඳුනාගැනීම
- දත්ත රස් කිරීමේ ක්‍රමවේදයන්හි වාසි හා අවාසි විස්තර කිරීම
- දී ඇති අවස්ථාවක දත්ත රස් කිරීමේ උච්ච ක්‍රමය හඳුනාගැනීම
- දත්ත රස් කිරීමේ ක්‍රමවේදයන්හි පියවර හඳුනාගැනීම

දත්ත සංවිධානය කිරීම

- වර්ගිකරණය හා වගුගත කිරීමේ සංකල්ප නිර්වචනය කිරීම
- සංඛ්‍යාත ව්‍යාප්ති ගොඩනැංවීමේ ක්‍රමවේදයන් හඳුනාගැනීම
- වගුගත කිරීමේ මූලික සංකල්ප විස්තර කිරීම

දත්ත ඉදිරිපත් කිරීම

- දත්ත ඉදිරිපත් කිරීමේ විවිධ ක්‍රමවේද හඳුනාගැනීම (තීරු සටහන්, වට සටහන්, සහ රේඛා ප්‍රස්තාර ආදිය)

සංඛ්‍යාත ව්‍යාප්ති

- සංඛ්‍යාත ව්‍යාප්ති (සමුළුව්විත සහ සාපේක්ෂ, සමුහිත සහ අසමුහිත)
- සංඛ්‍යාත ව්‍යාප්තිවල ප්‍රස්තාරික නිරුපණයන් හඳුනාගැනීම, ජාල රේඛා, සංඛ්‍යා හඳුනා ගැනීමත බහු අසුර, වඩා අඩු සහ වඩා වැඩි ඔගිවිය, ලොරන්ස් වකුය

කේතුදීක ප්‍රවණතා මිනුම්

- කේතුදීක ප්‍රවණතා මිනුම්වල හා විතයන් හඳුනාගැනීම
- කේතුදීක ප්‍රවණතා මිනුම් නිරවචනය කිරීම, ගණනය කිරීම හා අර්ථ දැක්වීම (මධ්‍යනාසය, මධ්‍යස්ථානය, මාතය, හරිත මධ්‍යනාසය, ගුණෝත්තර මධ්‍යනාසය, හරාත්මක මධ්‍යනාසය)
- කේතුදීක ප්‍රවණතා මිනුම්වල වාසි සහ අවාසි විස්තර කිරීම

සාපේක්ෂ පිහිටීමේ මිනුම්

- සාපේක්ෂ පිහිටීමේ මිනුම් විස්තර කිරීම (වතුරුපක, දැයමක හා ප්‍රතිශතක)

අපකිරණ මිනුම්

- අපකිරණ මිනුම්වල වැදගත්කම විස්තර කිරීම
- අපකිරණ මිනුම් හඳුනාගැනීම" පරාසය, මධ්‍යනාස අපගමනය, වතුරුපක අපගමනය, විවළතාව, සම්මත අපගමනය
- නිරපේක්ෂ හා සාපේක්ෂ අපකිරණ මිනුම් හඳුනාගැනීම
- අපකිරණ මිනුම්වල වාසි සහ අවාසි විස්තර කිරීම

කුටිකතා හා වක්‍රීම මිනුම්

- සම්මිතික හා අසම්මිතික ව්‍යාප්ති හඳුනාගැනීම
- ව්‍යාප්තියක කුටිකතාව ගණනය කිරීම සහ කුටිකතාවයේ ස්වරුප හඳුනාගැනීම
- ව්‍යාප්තියක වක්‍රීමය හඳුනාගැනීම, වක්‍රීමයේ ස්වභාවයන් අර්ථකථනය කිරීම සහ කුටිකතාව හා වක්‍රීමය ගණනය කිරීම

දැරශකාංක

- මිල, ප්‍රමාණ හා වටිනාකම් දැරශකාංක ගණනය කිරීම (සරල සාපේක්ෂ දැරශකාංක, සරල සමාඟන දැරශකාංක, සමාඟන දැරශකාංක, සාපේක්ෂක සරල සාමාන්‍ය දැරශකාංක සහ හරිත සමාඟන දැරශකාංක, ලැස්පියර දැරශකය, පාළේ දැරශකය, මාර්ගල් එජ්වර්ත් දැරශකය, රිෂරගේ දැරශකය, පුරුෂීය කාලාවදී දැරශකය)
- දැරශකාංකවල ප්‍රායෝගික හාවිතය විස්තර කිරීම

ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රමවේදය :-

දේශන, මාර්ගගත දේශන, එල්.එම්.එස්. (LMS), සාකච්ඡා, ඉදිරිපත් කිරීම, නිබන්ධන සහ පැවරුම් යනාදී විෂය ඉගැන්වීම් ක්‍රමවේද ප්‍රයෝග්‍යනයට ගනියි.

අභ්‍යන්තර ක්‍රමය

:-

අධ්‍යාපන වර්ෂය අවසානයේ ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 100% හෝ අධ්‍යාපන වර්ෂය අවසානයේ දී ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 80% ක් සහ පැවරුම් සඳහා ලකුණු 20% ක් හිමි වේ.

නිරද්‍යුගිත කියවීම්

:-

- ජයතිස්ස, බඩි. ඒ. (1987). මූලික සංඛ්‍යාන විද්‍යාව 1 - විස්තරාන්ත්‍රික සංඛ්‍යානය. කරනා ප්‍රකාශන, නුගේගොඩ.
- Arora, P.N., Arora, S., Arora, S. & Arora, A. (2007). *Comprehensive Statistical Methods*. S. Chand & Company Ltd: India.

දෙවන වසර

SOST 28214 SOST 28224

පාඨමාලා කේතය	:- SOST 28214
වර්ගය	:- හර
මාත්‍යකාව	:- සම්භාවිතා ව්‍යාප්ති හා නියුත්ම්
	තුම
ඉගෙනුම් පාඨ	:-
	<ul style="list-style-type: none">• සම්භාවිත න්‍යාය හා සම්භාවිත ව්‍යාප්ති හාවිතයෙන් තීරණ ගැනීම• දෙන ලද සිද්ධියක සම්භාවිතාව ගණනය කිරීම• සමාජවිද්‍යා පර්යේෂණ සඳහා හාවිත වන නියැදිම් ක්‍රම හඳුනාගෙන නියැදි සමික්ෂණයන්හි දී හාවිතයට ගැනෙන මූලික විධික්‍රම හඳුනාගැනීම

පාඨමාලා අත්තර්ගතය	:-
කුලක න්‍යාය	
	<ul style="list-style-type: none">• කුලක න්‍යායේ හාවිත වන පාරිභාෂිත වචන පිළිබඳ සාකච්ඡා කිරීම (මේලය තේද්‍යනය සහ අනුපූරකය)• සිද්ධි, සිද්ධිව මේලය සහ තේද්‍යනය, අනෙකුත්තා වගයෙන් බහිජ්කාරක සිද්ධි, ස්වායත් සිද්ධි, කුලක වෙන් රුප සටහන් මගින් නිරුපණය කිරීම

සම්භාවිතාව හැඳින්වීම

- සම්භාවිතාව හා සම්බන්ධ පාරිභාෂික වචන පිළිබඳ සාකච්ඡා කිරීම
- සම්භාවිතාවේ මූලික නීති, සහස්‍රමාලී සිද්ධි, සංකරණ හා සංයෝගන පිළිබඳ සාකච්ඡා කිරීම
- සිද්ධි සහ ඒවායේ සම්භාවිතාව, මෙශ්‍ය සහ තේද්‍යනය, අනෙකුත්තා වශයෙන් බහිත්කාරක සිද්ධි සහ ස්වායන්ත්‍ර සිද්ධි වෙන් රුප සටහන් මගින් දැක්වීම
- දී ඇති සිද්ධින්ට අදාළව අසම්භාව්‍ය සම්භාවිතාව ගොඩනැගීම සහ බෙයස් ප්‍රමේය හාවිතය

සහස්‍රමාලී විවල්‍ය

- සහස්‍රමාලී විවල්‍ය (විවික්ත හා සන්තතික) වෙන්කර හඳුනාගැනීම
- විවික්ත හා සන්තතික සහස්‍රමාලී විවල්‍යන්ගේ අප්‍රේක්ෂිත අගය සහ විවළතාව ගණනය කිරීම

විවික්ත සම්භාවිතා ව්‍යාප්ති

- විවික්ත සම්භාවිතා ව්‍යාප්ති, සම්භාවිතා ස්කන්ධ ශ්‍රීතය, ඒකාකාර ව්‍යාප්තිය, ද්විපද ව්‍යාප්තිය, පොයිසෝන් ව්‍යාප්තිය, අධි ජ්‍යාමිතික ව්‍යාප්තිය හඳුනා ගැනීම සහ ගණනය කිරීම

සන්තතික සම්භාවිතා ව්‍යාප්ති

- සන්තතික සම්භාවිතා ව්‍යාප්ති, සම්භාවිතා සනත්ව ශ්‍රීතය, ඒකාකාර ව්‍යාප්තිය, ප්‍රමත ව්‍යාප්තිය, සාන්ස්‍රිය ව්‍යාප්තිය හඳුනා ගැනීම සහ ගණනය කිරීම

නියැදීම් විධි

- නියැදී සමික්ෂණය, නියැදීමේ ක්‍රම සහ නියැදීම හා සම්බන්ධ පාරිභාෂික වචන විස්තර කිරීම

සම්භාවිතා නියැදීම් ක්‍රම

- සරල සසම්භාවී නියැදීම, ස්ථිර/ස්ථාන සසම්භාවී නියැදීම, ක්‍රමවත් නියැදීම සහ පොකුරු නියැදීම වෙන්කර හඳුනාගැනීම

සම්භාවිතා නොවන නියැදීම් ක්‍රම

- කොටස් නියැදීම, පහසු නියැදීම, විනිශ්චය නියැදීම, සාර්ථක නියැදීම සහ හිමබෝල නියැදීම වෙන්කර හඳුනාගැනීම

ප්‍රායෝගික භාවිතය

- නියැදීම් ක්‍රමවල ප්‍රායෝගික භාවිතය වෙන්කර හඳුනාගැනීම

ඉගෙනුම්/ඉගෙන්වීම් ක්‍රමවේදය :-

දේශන, මාරුගත දේශන, එල්.එම්.එස්. (LMS), සාකච්ඡා, ඉදිරිපත් කිරීම, නිබන්ධන සහ පැවරුම් යනාදී විෂය ඉගෙන්වීම් ක්‍රමවේද ප්‍රයෝගනයට ගනියි.

අඟයිමේ ක්‍රමය

:-

අධ්‍යයන වර්ෂය අවසානයේ ලිඛිත පරීක්ෂණය සඳහා ලක්ෂු 100% හෝ අධ්‍යයන වර්ෂය අවසානයේ දී ලිඛිත පරීක්ෂණය සඳහා ලක්ෂු 80% ක් සහ පැවරුම් සඳහා ලක්ෂු 20% ක් හිමි වේ.

නිරද්‍යුණීත කියවීම්

:-

1. ජයතිස්ස, ඩ්බ්ලු. එ. (1991). මූලික සංඛ්‍යාන විද්‍යාව 2 - සම්හාලීනාව සහ ව්‍යාප්ති න්‍යාය. කර්තා ප්‍රකාශන: තුළුගොඩ.
2. ජයතිස්ස, ඩ්බ්ලු. එ. (1991). මූලික සංඛ්‍යාන විද්‍යාව 3 - අනුමිතික සංඛ්‍යානය. කර්තා ප්‍රකාශන: තුළුගොඩ.
3. Ardilly, P. and Tille, Y. (2006). *Sampling Methods: Exercise and Solutions*. Springer: Verlag, New York.
4. Kandasamy, P., Thilagavathi, K. & Gunavathi, K. (2005). *Probability Statistics and Queueing Theory*. S. Chand & Company Ltd, India.
5. Ross, S. (2019). *A First Course in Probability*. (10th Edition). Pearson Education.
6. Thompson, S.K. (2002). *Sampling*. Wiley Series in Probability and Statistics.

- පාදමාලා කේතය : - SOST 28224
- වර්ගය : - හර
- මාතාකාව : - සංඛ්‍යාන අනුමතිය සහ
අපරාමිතික ශිල්පකුම
- ඉගෙනුම් පල : -
- සංඛ්‍යාන අනුමතික ක්‍රියාවලිය, ලක්ෂණමය නිමානය සඳහා
වන විවිධ ශිල්පකුම හා ඒවායේ ගුණාගයන් පිළිබඳ මූලික
සංකල්ප සාකච්ඡා කිරීම.
 - ප්‍රාන්තර නිමානය, විශුම්හ ප්‍රාන්තර හා විශුම්හ සීමා ගණනය
කිරීම.
 - අපරාමිතික ශිල්පකුම හාවිත කරන අවස්ථාවන් සාකච්ඡා කිරීම
හා එම අවස්ථාවන් සඳහා යෝග අපරාමිතික පරීක්ෂාවන්
ගොඩගැනීම.

පාදමාලා අන්තර්ගතය : -

සංඛ්‍යාන අනුමතික ක්‍රියාවලිය

- සංඛ්‍යාන නිමානයේ පුරුෂ විස්තර කිරීම (ලක්ෂණමය නිමානය,
ප්‍රාන්තර නිමානය).
- හොඳ ලක්ෂණමය නිමානකයක අනිශේෂ ගුණාග සාකච්ඡා
කිරීම.

ලක්ෂණමය නිමානය

- සංගහන මධ්‍යනාය, සංගහන සමානුපාතය, සංගහන විවලතාව
හා සංගහන සම්මත අපගමනය සඳහා ලක්ෂණමය නිමානය
අර්ථකථනය කිරීම.

ප්‍රාන්තර නිමානය

- ප්‍රාන්තර නිමානය අර්ථකාලීනය කිරීම: සංගහන මධ්‍යන්තය, සංගහන සමානුපාතය, සංගහන විවෘතතාව, සංගහන සම්මත අපගමනය හා එම පරාමිතින් අතර පවතින වෙනස්කම්
- නියැදි තරම නිර්ණය කිරීම පිළිබඳ ගැටු ගොඩ නැංවීම.

කළේපිත පරීක්ෂා

- කළේපිත පරීක්ෂා ක්‍රියාවලිය විස්තර කිරීම.
- පළමු පුරුෂීය දේශය සහ දෙවන පුරුෂීය දේශය, ඒකවල්ග පරීක්ෂාව හා ද්විවල්ග පරීක්ෂාව යන සංකල්පයන්ගේ වෙනස්කම් හඳුනා ගැනීම.

විශාල නියැදි සඳහා කළේපිත පරීක්ෂාවන් සිදු කිරීම (සංගහන මධ්‍යන්තය, සංගහන මධ්‍යන්තයන් දෙකක අන්තරය, සංගහන සමානුපාතය, සංගහන සමානුපාතයන් දෙකක අන්තරය සංගහන විවෘතතාව හා සංගහන විවෘතතාවන් දෙකක අන්තරය) සහ කුඩා නියැදි සඳහා කළේපිත පරීක්ෂාවන් සිදු කිරීම, යුගල t පරීක්ෂාව.

අපරාමිතික පරීක්ෂාවන් හැඳින්වීම

- අපරාමිතික ගිල්ප ක්‍රමයන්ගේ වාසි සහ අවාසි සාකච්ඡා කිරීම.
- අපරාමිතික ගිල්ප ක්‍රමයන්ගේ හාවිතයන් විස්තර කිරීම.

අපරාමිතික සිල්පතුම

- තනි නියැදි සඳහා ලක්ෂු පරීක්ෂාව, යුගල දත්ත සඳහා ලක්ෂු පරීක්ෂාව, තරාගත ලක්ෂු පරීක්ෂාව, මාන් විවින් U පරීක්ෂාව (Mann Whitney U test), කාස්කල් වැලිස් පරීක්ෂාව (H Kruskal – Wallis H test), තනි නියැදි සඳහා පෙළ පරීක්ෂාව (One sample runs test), සසම්භාවී බව සඳහා

මධ්‍යස්ථාව පරීක්ෂාව (runs above and below the median), ස්පේර්මන්ගේ තරා සහසම්බන්ධතා පරීක්ෂාව (Spearman's rank correlation test), තරා සහසම්බන්ධතාව පිළිබඳ කළුපිත පරීක්ෂා (Hypothesis testing about rank correlation), කොල්මගරෝ - ස්මෝරනොව් පරීක්ෂාව (Kolmogorov-Smirnov test), සංගත බව පිළිබඳ කෙන්ඩ්‌ල් පරීක්ෂාව (Kendall test for concordance), ස්වායත්ත තියැදි දෙකක් සඳහා මධ්‍යස්ථාව පරීක්ෂාව (median test for two independent samples), විල්කොක්සන්ගේ තරාගත ලකුණු පරීක්ෂාව (Wilcoxon's signed rank test), යුගලගත ලකුණු පරීක්ෂාව (the matched pairs sign test).

- කයි වර්ග පරීක්ෂාව හාවිතයෙන් ගැටලු විසදීම.
- කයි වර්ග පරීක්ෂාව සඳහා යේට්ගේ ගෝධන සාධකය (Yate's correction) යොදා ගැනීම සඳහා පවතින කොන්දේසි සාකච්ඡා කිරීම.

කයි වර්ග පරීක්ෂාව: ස්වායත්තතාව සඳහා, අනුස්ථූමේ ගොදකම පරීක්ෂා කිරීම සඳහා, සමඟාතියතාව පරීක්ෂා කිරීම සඳහා, කයි වර්ග පරීක්ෂාවේ අවහාවිතයන්.

ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රමවේදය :-

දේශන, මාරුගත දේශන, එල්.එම්.එස්. (LMS), සාකච්ඡා, ඉදිරිපත් කිරීම, නිබන්ධන සහ පැවරුම් යනාදී විෂය ඉගැන්වීම් ක්‍රමවේද ප්‍රයෝගනයට ගනියි.

අභයයේම් ක්‍රමය :-

අධ්‍යයන වර්ෂය අවසානයේ ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 100% රෝ අධ්‍යයන වර්ෂය අවසානයේ දී ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 80% ක් සහ පැවරුම් සඳහා ලකුණු 20% ක් හිමි වේ.

ନିର୍ଦ୍ଦେଖିତ କିଂସିମ

1

- Arora, P.N., Arora, S., Arora, S. & Arora, A. (2007). *Comprehensive Statistical Methods*. S. Chand & Company Ltd: India.
 - ජයතිස්ස, ඩී. ඒ. (1991). මූලික සංඛ්‍යාන විද්‍යාව 3 - අනුමතික සංඛ්‍යානය. කර්තා ප්‍රකාශන: නුගේගොඩ
 - Anderson, D. R., Sweeney, D. J., Williams, T. A., Camm, J. D., Fry, M. J., Cochran, J. J. & Ohlmann, J. W. (2014). *Statistics for Business and Economics*. Cengage Learning India Private Limited: Delhi, India
 - Levin, R. I., Rubin, D. S., Siddiqui, M. H. & Rastogi, S. (2017). *Statistics for Management*. (8th Edition). Pearson India Education Service Pvt Ltd: India.

තෙවන වසර

SOST 38214 SOST 38224

පාදමාලා කේතය	:- SOST 38214
වර්ගය	:- හර
මානාකාව	:- සහසම්බන්ධතාව හා ප්‍රතිපායනය
ඉගෙනුම් පථ	:-
	<ul style="list-style-type: none">ස්වායත්ත හා පරායත්ත විව්ලයයන් සහ විව්ලය යුගලයක හැකිරීමේ රටාවන් පැහැදිලි කිරීම.පරායත්ත විව්ලය හා ස්වායත්ත විව්ලයන් එකක් / කිහිපයක් අතර පවතින සහසම්බන්ධතාව ගණනය කිරීම සහ ප්‍රතිපායන ආකෘති ගොඩනැංවීම.සංඛ්‍යානමය විශේෂණයන් සඳහා සංඛ්‍යාන මෘදුකාංග යොදා ගැනීම.
පාදමාලා අත්තර්ගතය	:-
සහසම්බන්ධතාව	
	<ul style="list-style-type: none">ස්වායත්ත හා පරායත්ත විව්ලයයන් පැහැදිලි කිරීම.දත්තයන්ගේ රටාවන් හා බාහිරස්ථයන් හඳුනා ගැනීම සඳහා විසිර තිත් සටහන යොදා ගැනීම.සහසම්බන්ධතා සංග්‍රහක ගණනය කිරීම සහ අර්ථ දැක්වීම (පියරසන්ගේ සහසම්බන්ධතා සංග්‍රහකය, අංශික සහසම්බන්ධතා සංග්‍රහකය, ස්ථියරමන්ගේ සහසම්බන්ධතා සංග්‍රහකය, දෙ-අත් වගු සඳහා සහසම්බන්ධතා සංග්‍රහකය)විවිධ සහසම්බන්ධතා සංග්‍රහකයන්ගේ පවතින විශේෂතා හා දුර්වලතා හඳුනා ගැනීම.

- සහසම්බන්ධතා සංග්‍රහකයන්ගේ ප්‍රායෝගික හා විතය සරල රේඛීය ප්‍රතිපායන විශ්ලේෂණය
- රේඛීය ප්‍රතිපායනයේ උපකල්පන පැහැදිලි කිරීම.
- අඩුතම වර්ග ක්‍රමය හා විතයෙන් ප්‍රතිපායන සංග්‍රහක ගණනය කිරීම හා අර්ථකථනය කිරීම.
- තනි තනි පරාමිතින්ගේ වෙශසියාව හා සමස්ත ප්‍රතිපායන ආකෘතියේ වෙශසියාව සම්බන්ධ පරීක්ෂාවන් සිදු කිරීම.
- ප්‍රතිපායන සංග්‍රහක සඳහා විශ්වීංච ප්‍රාන්තර ගොඩ නැංවීම හා අර්ථකථනය කිරීම.

බහුගුණ රේඛීය ප්‍රතිපායන විශ්ලේෂණය

- පරායත්ත විව්‍යාසය හා ස්වායත්ත විව්‍යාසයන් කිහිපයක් අතර පවතින සම්බන්ධතාවන් පැහැදිලි කිරීම.
- බහුගුණ ප්‍රතිපායන සංග්‍රහක හා නිර්ණන සංග්‍රහකය ගණනය කිරීම හා අර්ථකථනය කිරීම.
- ඇස්තමේන්තු කරන ලද ප්‍රතිපායන ආකෘතියේ ප්‍රතිපායන සංග්‍රහකවල වෙශසියාව හා සමස්ත ප්‍රතිපායන ආකෘතියේ වෙශසියාව සම්බන්ධ පරීක්ෂාවන් සිදු කිරීම.
- ප්‍රතිපායන ආකෘති සඳහා ඇති මූලික උපකල්පනයන් බිඳවැවෙන ආකාරය නිරුපණය කිරීම: බහු ඒකරේඛීයතාව (හඳුනා ගැනීම, බලපෑම හා ප්‍රතිකර්ම), ස්වසහසම්බන්ධතාව (හඳුනා ගැනීම, බලපෑම හා ප්‍රතිකර්ම), විෂම ප්‍රවීචනතාව (හඳුනා ගැනීම, බලපෑම හා ප්‍රතිකර්ම)

ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රමවේදය :-

දේශන, මාර්ගගත දේශන, එල්.එම්.එස්. (LMS), සාකච්ඡා, ඉදිරිපත් කිරීම, නිබන්ධන සහ පැවරුම් යනාදී විෂය ඉගැන්වීම් ක්‍රමවේද ප්‍රයෝගනයට ගනියි.

අඟයිලේ ක්‍රමය

:-

අධ්‍යයන වර්ෂය අවසානයේ ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 100% හෝ අධ්‍යයන වර්ෂය අවසානයේ දී ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 80% ක් සහ පැවැරුම් සඳහා ලකුණු 20% ක් හිමි වේ.

නිර්දේශන කියවීම්

:-

- Koutsoyiannis, A. (2005). *Theory of Econometrics*. (2nd Edition). Palgrave: New York.
- Gujarati, D. N. (2004). *Basic Econometrics*. (4th Edition). Tata McGraw-Hill Publishing Company Limited: New-Delhi, India.
- Maddala, G. S. (2005). *Introduction to Econometrics*. (3rd Edition). John Wiley & Sons Ltd. New York.
- සේමසිංහ, W. M. (2015). ආර්ථිකම්තිය න්‍යාය හා භාවිතය. සරසවි ප්‍රකාශකයේ: නුගේගොඩ.

පාඨමාලා කේතය

:- SOST 38224

වර්ගය

:- හර

මාත්‍යකාව

:- සංකාරය පර්යේෂණ

ඉගෙනුම් පට

:-

- සංකාරය පර්යේෂණ විෂය ක්ෂේත්‍රයේ පසුබීම පැහැදිලි කිරීම.
- විවිධ ක්‍රම යටතේ රේඛිය ප්‍රකමණ ගැටලු විසඳීම
- ප්‍රවාහන ගැටලු සහ පැවරුම් ගැටලු විසඳීම සඳහා විවිධ ක්‍රමවේදයන් භාවිත කිරීම.
- ජාල සටහන් විශ්ලේෂණය සඳහා විවිධ ක්‍රමවේද භාවිතයට ගැනීම.

පාඨමාලා අන්තර්ගතය :-

සංකාරය පරේයේෂණ හැඳින්වීම

- සංකාරය පරේයේෂණ විෂයය ක්ෂේත්‍රයේ එතිහාසික වර්ධනය ඉදිරිපත් කිරීම.
- සංකාරය පරේයේෂණ ශිල්පීය ක්ෂේත්‍රය ක්ෂේත්‍රය විෂය භාවිතයේ සීමා හා ප්‍රායෝගික යෙදීම ඉදිරිපත් කිරීම.
- සංකාරය පරේයේෂණ විෂය ක්ෂේත්‍රයේ ක්ෂේත්‍රය පැහැදිලි කිරීම.

රේඛීය ප්‍රකමණ

- රේඛීය ප්‍රකමණ ගැටලු, රේඛීය ප්‍රකමණ ගැටලු සඳහා පොදු ආකෘති ගොඩනැගීම.
- රේඛීය ප්‍රකමණ ගැටලු සඳහා උපකල්පන යොදා ගැනීම.
- රේඛීය ප්‍රකමණ ගැටලු සඳහා විසඳුම් ප්‍රස්ථාරික ක්මය භාවිතයෙන් නිශ්චිත කර ගැනීම, ප්‍රස්ථාරික ක්මයේ සුවිශේෂ අවස්ථාවන් (බහුවිධ විසඳුම් සහිත ගැටලු, මායිම්ගත නොවූ ගැටලු, ගකුෂ විසඳුම් ප්‍රදේශයන් නොමැති ගැටලු)
- සරලා ක්ම භාවිතයෙන් ගණනය කිරීම, සරලා ක්මය මගින්, විශාල M ක්මය මගන්, ද්වී අදියර ක්මය මගින් විසඳුම් ලබා ගැනීම, සරලා ක්මයේ සුවිශේෂ අවස්ථාවන් (බහුවිධ විසඳුම් සහිත ගැටලු, මායිම්ගත නොවූ ගැටලු, ගකුෂ විසඳුම් ප්‍රදේශයක් නොමැති ගැටලු)
- රේඛීය ප්‍රකමණ ගැටලු සඳහා ද්විත්වයෙහි භාවිතය, ද්විත්ව සරලා ක්මය, රේඛීය ප්‍රකමණ ගැටලු සඳහා සංවේදීතා විශ්ලේෂණය.

ප්‍රවාහන ගැටලු

- ප්‍රවාහන ගැටලුවල ආකාර නිශ්චය කිරීම.
- මූලික ගකා විසඳුම ගණනය කිරීම (වයඡ කොන් ක්‍රමය, අවම පිරිවැය ක්‍රමය, මොගල්ගේ සන්නිකර්ෂණ ක්‍රමය).
- ප්‍රශන්ත ගකා විසඳුම ලබා ගැනීම (පියමන් කැට ක්‍රමය, පිළිසකර කරන ලද බෙදා හැරීමේ ක්‍රමය).
- ප්‍රවාහන ගැටලුවල සුවිශේෂ අවස්ථා භාවිතය (අසමතුලිත ප්‍රවාහන ගැටලු, බහුවිධ විසඳුම් සහිත ප්‍රවාහන ගැටලු, පිරිහිමේ ගැටලු, උපරිම කිරීමේ අරමුණක් සහිත ප්‍රවාහන ගැටලු, තහනම් කරන ලද බෙදාහැරීමේ සහිත ප්‍රවාහන ගැටලු)
- ප්‍රවාහන ගැටලු රේඛිය ප්‍රකමණ දිල්පිය ක්‍රමය භාවිතයෙන් විසඳීම, ප්‍රවාහන ගැටලු සඳහා සංවේදිතා විශ්ලේෂණය

පැවරුම් ගැටලු

- පැවරුම් ගැටලු හංගේරියානු ක්‍රමය භාවිතයෙන් හා රේඛිය ප්‍රකමණ දිල්පිය ක්‍රමය භාවිතයෙන් විසඳීම.
- පැවරුම් ගැටලුවල සුවිශේෂ අවස්ථා භාවිතය (අසමතුලිත පැවරුම් ගැටලු, සංරෝධක සහිත පැවරුම් ගැටලු, බහුවිධ විසඳුම් සහිත පැවරුම් ගැටලු, උපරිම කිරීමේ අරමුණක් සහිත පැවරුම් ගැටලු)

ඡාල විශ්ලේෂණය

- අවධි පථ ක්‍රමයෙහි (CPM) භාවිතය, ඡාල විශ්ලේෂණය (ත්‍රියාකාරකම් පෙළ ගස්වා ගැනීම, ඉක්මනිත්ම ආරම්භ කළ හැකි කාලය (Earliest) සහ පමා වී අවසන් කළ හැකි කාලය (Latest), අවධි පථය නිර්ණය කිරීම, අමතර කාල (Floats)

ගණනය කිරීම.

- සම්පත් විශ්ලේෂණය හා විහැරුණය හාවිත කිරීම (කඩිනම් කළ හැකි කාලය, සම්පත් සීමාවන්), ව්‍යාපෘති ඇගයීම් හා සමාලෝචන දිල්පීය ක්‍රමය (PERT)
- අවධි පථ ක්‍රමය හා ව්‍යාපෘති ඇගයීම් හා සමාලෝචන දිල්පීය ක්‍රමය අතර වෙනස්කම් හඳුනා ගැනීම.
- කෙටිම මාර්ගික ගැටු, උපරිම ප්‍රවාහ ගැටු, අවම අතුරු රැක් සටහන් ගැටු හාවිතය.

ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රමවෛද්‍ය :-

දේශන, මාර්ගගත දේශන, එල්.එම්.එස්. (LMS), සාකච්ඡා, ඉදිරිපත් කිරීම, නිබන්ධන සහ පැවරුම් යනාදී විෂය ඉගැන්වීම් ක්‍රමවෛද්‍ය ප්‍රයෝග්‍යනයට ගනියි.

ඇගයීමේ ක්‍රමය :-

අධ්‍යාපන වර්ෂය අවසානයේ ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 100% හෝ අධ්‍යාපන වර්ෂය අවසානයේ දී ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 80% ක් සහ පැවරුම් සඳහා ලකුණු 20% ක් හිමි වේ.

නිරදේශන කියවීම් :-

1. Vohra, N. D. (2014). *Quantitative Techniques in Management.* (4th edition). McGraw Hill Education (India) Private Limited: New Delhi.
2. Taha, H.A. (2013). *Operations research: an introduction.* Pearson Education India.
3. Hira, D. S. & Guptha, P. K. (2005). *Operations Research.* S. Chand & Company Ltd, New Delhi.
4. Wagner, H. M. (1975). *Principles of operations research: with applications to managerial decisions*(No. 04; T56. 7, W3 1975.). Englewood Cliffs, NJ: Prentice-Hall.